

## 03

# පාලීවිය හා ජීවීන්ගේ පැවැත්ම

සෞරගුහ මණ්ඩලයට අයත් ගුහලෝක අතරින් පාලීවියට සුවිශේෂී ස්ථානයක් හිමි වේ. ජීවයේ පැවැත්මට උපකාරී වන සංරච්චක ගණනාවකින් පාලීවිය සකස් වී තිබේ එයට ප්‍රධාන හේතුව සි. පස, ජලය, වායුව හා සූර්ය ගක්තිය ආදිය එම සංරච්චකයන් අතර ප්‍රධාන වේ.

පාලීවිය, සෞරගුහ මණ්ඩලයේ පිහිටා ඇති ස්ථානය ජීවයේ පැවැත්මට හේතු වන ආකාරයන් ප්‍රධාන භොතික ලක්ෂණ හා ස්වාභාවික වෘක්ෂලකා පිළිබඳවත් අධ්‍යායනය කිරීමට අවශ්‍ය පසුබිම් තොරතුරු ඉදිරිපත් කිරීම මෙම පාඨමේ අරමුණ සි.

## පාලීවියේ පිහිටීම

පාලීවිය, සෞරගුහ මණ්ඩලයේ මධ්‍යයේ පිහිටීම අනුව ප්‍රකට කරන්නා වූ සුවිශේෂ ලක්ෂණ කිහිපයකි.

- ජීවය සහිත එක ම ගුහලෝකය වීම.
- ජීවයේ පදනම වන ජලය සහිත එක ම ගුහයා වීම.
- ජීවයේ පැවැත්ම සහතික වන ආකාරයේ වායු සංයුතියක් පැවතීම.
- පාලීවියේ භුමණය හා පරිභුමණය නිසා ඇති වන දේශගුණ තත්ත්වයන් ජෙව් එලදාව වැඩි දියුණු කරන ආකාරයට සැකසී තිබීම.
- දරුණුනීය භු- ලක්ෂණවලින් සමන්විත වීම.

මෙවැනි හේතු නිසා අනෙකුත් ගුහලෝක හා සිසඳන විට පාලීවිය අගුගණ්‍ය වේ.

## දිවා රාත්‍රී ඇති වීම හා සැතු හේදය

පාලීවිය අභ්‍යවකාශ යානයක් මෙන් විශ්වයේ පාවෙමින් පවතී. එය තම අක්ෂය වටා භුමණය වෙමින් (Rotation) දිවා රාත්‍රී ඇති කරයි. නමුත් පාලීවිය

භුමණයේ දී පවතින ඇලය (ආනතිය) නිසා ලොව සැම ප්‍රදේශයකට ම දිවා රාත්‍රී පවතින කාලසීමාව එක හා සමාන නොවේ. බටහිර සිට තැගෙනහිර දෙසට පෘථිවිය වේගයෙන් භුමණය වීම හේතුවෙන් තැගෙනහිර පිහිටි රටවලට කළින් හිරු උදා වේ. එවිට බටහිරින් පිහිටි රටවල් හිරුට පිටුපා තිබෙන නිසා රාතිය උදා වී ඇත. තමුත් ඉන්දියාව, ශ්‍රී ලංකාව, ඕස්ට්‍රොලියාව හා වීනය වැනි තැගෙනහිරින් පිහිටි රටවලට දිවා කාලය උදා වේ. හිරු කිරණ නොලැබෙන මැද පෙරදිග අප්‍රිකානු, ඇමරිකානු රටවල්වලට රාතිය පවතී. මෙහි ප්‍රතිඵලය උදාය, සවස හා රාතිය සැම රටකට ම එක වර ඇති නොවීම සි. (3.1 රුපය බලන්න).



3.1 රුපය : එක් මොහොතක දිවා රාත්‍රී උදා වී ඇති රටවල්

“ඉමමිනි දීපමිනි යදා උදේති  
මත්කන්තිකෝහෝති විදේහදීපේ  
කුරුන දීපමිනි ව අත්තමේති  
ගෝයානදීපේ හවතඩිඛරත්ති”

**මූලාශ්‍රය :** දිස්නිකායටිය කරා - අක්ෂ්‍ය සූත්‍ර වර්ණනාව

ඉහත ගාරාවෙන් දිවා රාත්‍රී වෙනස දක්වයි. “පම්බුද්ධීපයට (ඉන්දියාවට) හිරු උදා වන විට පුරව විදේශයට (ඉන්දියාව හැර සෙසු තැගෙනහිර රටවල්) දහවල් 12.00 වන්නේ ය. කුරු රටට සවස 6.00 වන විට අපරැගෝලයට (බටහිර රටවලට) මධ්‍යම රාතිය වන්නේ ය”

## සාතු හේදය

ඉහත අංක 02 පාඨමෙහි ඔබ ඉගෙනගත් පරිදි පාලීවිය, තමා වටා නුමණය වෙමින් සූර්යයා වටා පරිපුමණය වෙයි. මෙම ක්‍රියාකාරීත්වය ලෝකයේ සාතු හේදය (The seasons) ඇති වීමට බලපාන ප්‍රධාන හේතුව සියලුම ප්‍රධාන හේදය සාතුවයි.

### වර්ෂයක සුවිශේෂි කාලගුණීක තත්ත්වයක් පවතින කාල පරිච්ඡේදයක් සාතුවක් ලෙස හඳුන්වයි

මධ්‍ය අක්ෂාංශය රටවල සමාන්‍යයෙන් වර්ෂයක දී කැපී පෙනෙන ප්‍රධාන සාතු හතරක් හඳුනාගත හැකි ය. එම සාතු 3.2 රුප සටහනින් දැක්වේ. සැම සාතුවක් ම විවිධාකාර පාරිසරික වෙනස්කම් ඇති කරයි. 3.1 වගුව බලන්න.



ගිමිහාන සාතුව



සරත් සාතුව



වසන්ත සාතුව



සිසිර සාතුව

3.2 රුපය : සාතු අනුව පාරිසරික වෙනස්කම් ඇතිවේ

#### 3.1 වගුව - සාතුවල විවිධාකාර පාරිසරික වෙනස්කම්

සාතුව	පාරිසරික ලක්ෂණ
සිසිර/ ගිත	උෂ්ණත්වය ඉතා ම අඩු ය. දැඩි සිතලක් පවතී. මුළු පරිසරය ම හිමෙන් වැසි යයි. ජලය මිදී පවතී.
වසන්ත	උෂ්ණත්වය ක්‍රමයෙන් ඉහළ යයි. ගස්වල දුළු හා මල් හටගනී. මුළු පරිසරය ම ඉතා අලංකාර වේ.
ග්‍රිෂ්ම / ගිමිහාන	උෂ්ණත්වය අධික ය. ගස්වල කෙත්වතුවල පල හටගැනීමන් ධාන්‍ය පැසීමන් සිදු වේ. දිවා කාලය දිගු වන අතර රාත්‍රිය කෙටි ය.
සරත්	උෂ්ණත්වය ක්‍රමයෙන් අඩු වී යයි. ගස්වල පත්‍ර පතනය වීම සිදු වේ. මුළු පරිසරය ම වියලි බවක් පෙන්වයි.

ලෝකයේ පැහැදිලිව සිසිර, වසන්ත, ග්‍රීෂ්ම, සරත් ආදි ලෙස සාතුහේදයක් පවතින්නේ උතුරු හා දකුණු අක්ෂාංශීය සෞමු කළාපය ප්‍රදේශ ආගුයෙන් ය. සමකාසන්න නිවර්තන කළාපයේ වියලි හා තෙත් (වර්ෂා) වශයෙන් සාතු දෙකක් ද උතුරු හා දකුණු බැව ප්‍රදේශ ආගුයෙන් රාත්‍රී සහ දිවා (Day, Night) වශයෙන් සාතු දෙකක් ද හඳුනාගත හැකි ය.

පාරිසරික වශයෙන් සිදු වන සාතු හේදයේ මේ වෙනස්කම් ගාක හා සතුන්ගේ පැවැත්ම මෙන් ම මානව කටයුතුවල විවිධත්වයක් ද ඇති කරයි. විවිධ ප්‍රදේශවල ආර්ථික, සමාජීය, සංස්කෘතික කටයුතු තීරණය වන්නේ මෙහි බලපෑම මත ය. සිදුවන සාතුමය වෙනස්කම්වලට අනුකූල ව,

- නිවාස ඉදිකිරීම (ඇස්කීමෝවරුන්ගේ ඉග්ලු නිවාස)
- ක්‍රිඩා හා උත්සව සංවිධානය කිරීම (හිම ක්‍රිඩා, ජපානයේ සකරා මල් පිපෙන කාලය)
- සාතු අනුව ඇදුම් පැලදුම් වෙනස් වීම (යිත සාතුවේ දී ලෝම ඇදුම් පැලදුම්)
- සාතු අනුව සත්ත්ව පාලන ප්‍රදේශ මාරු කිරීම (ගොදුරු බිම් මාරුව)
- සංවාරක ආකර්ෂණ ප්‍රදේශ වෙනස් වීම ආදිය සිදු වේ. 3.3 රුපය බලන්න.



3.3 රුපය : සාතු අනුව පාරිසරික වෙනස්කම් ඇතිවේම

වෙනස් වන පාරිසරික තත්ත්වයන් යටතේ මානව ජීවිතය හැඩ ගැසී ඇති ආකාරය බෝද්ධ ඉගැන්වීම් මගින් ද පෙන්වා දිය හැකි ය. “නියාම ධරුම” දේශනාව එක් නිදුසුනකි. එහි “ලතු නියාමය” සාකුන්ගේ වෙනස්වීම් මිනිසා ඇතුළු ජීවිත්ව බලපාන ආකාරය පැහැදිලි කරයි.

“හේමන්ත කාලයෙහි සිතල ඇති වීම, ශ්‍රීමත කාලයෙහි උණුසුම ඇති වීම, වස්සාන කාලයෙහි වැසි ඇති වීම කිසියම් දිව්‍යමය බලයකින් සිදු වන්නක් නොවේ...”

සාකු රටාව අනුව වසක්ෂ්‍යලතා මෙන් ම ජීවිත්ගේ වරයා රටාවන් ද හැඩ ගැසී ඇත. (සාකු අනුව සිදුවන පාරිසරික ලක්ෂණ ඇතුළත් වගුව බලන්න) පක්ෂීන් හා සිව්පාචුන් රංවු වශයෙන් උෂ්ණාධික රටවලට සංකුමණය වීම මෙකල සුලබ දුසුනකි.

### කියාකාරකම 1

- පාලීවියේ පවතින සුවිශේෂී ලක්ෂණ නමිකරන්න.
- හුමණය හා පරිහුමණය නිසා ඇති වන ප්‍රතිඵලය වන්නේ කුමක් ද?
- පළමු ව හිරු උද වෙන රටවල් පහක් හඳුනාගෙන නමිකරන්න.

### පැවරුම 1

- සාකු අනුව සිදුවන පාරිසරික වෙනස්කම් මොනවා දැයි, වගු ගත කරන්න.

	සාකුව	පාරිසරික වෙනස්කම්
1		
2		
3		
4		

මිනිසා ඇතුළු ගාක හා සතුන්ගේ ජීවය පවත්වා ගෙන යාමට පාලීවිය වඩාත් සුදුසු වන්නේ වායුගොලයේ හා ජලගොලයේ සාපූරු බලපැම නිසා ය.

## වායුගෝලය (Atmosphere)

පෙරේවිය වටා ඇති වායුගෝලය සමන්විත වන්නේ වායුවරුග, ජලවාෂ්ප, දූවිලි, දුම්, ලවණ අංශු වැනි කොටස්වලිනි. ඒ අනුව වායුගෝලය මූලික වගයෙන් නයිටුජන්, ඔක්සිජන්, කාබන්ඩියොක්සයිඩ් වැනි වායු සංයුතියකින් සකස් වී තිබේ. වායුගෝලයේ අන්තර්ගත වායු වරු අතුරින් නයිටුජන් ( $N_2$ ) ප්‍රධාන වේ. එය හරිත ගාක වර්ධනයට උපකාරී වේ. ඔක්සිජන් වායුව ( $O_2$ ) ගාකවල මෙන් ම ජීවීන්ගේ ග්‍රෑසනය සඳහා වැදගත් වේ. එසේ ම වායුගෝලය ජලවාෂ්ප (Water vapour) ගබඩාවකි. ඒවා ක්‍රියාකාරීවෙමින් ජීවගෝලයට (Biosphere) අවශ්‍ය ජලය සපයයයි.

වායුගෝලය තාපය රඳවා තබා ගන්නා මාධ්‍යයක් ලෙස සැලකිය හැකිය. එබැවින් ගෝලිය උෂ්ණත්වයේ කුලිත බව පවත්වා ගැනීමේ හැකියාවක් ඇති. වායුගෝලයක් නොතිබුණා නම්, දහවලෙහි දරාගත නොහැකි උණුසුමක් ද රාත්‍රියේ අධික ගිතලක් ද ඇති වන්නට තිබුණි. එවැනි ආන්තික තත්ත්වයක් ඇති නොවන්නේ හිතකර වායුගෝලයක් අප සතු නිසා ය. තව ද වායු පරිමාවෙන් ඉකා පුළු ප්‍රතිශතයක් හිමි කරගන්නා වූ ඕසේන් ( $O_3$ ) වායුව හිරුගේ පාර්ශම්බූල කිරණ (Ultra-violet rays) උරාගෙන පෙරේවි ජීවීන්ට හිතකර පාරිසරික තත්ත්වයක් ඇති කරයි. සෞරගුහ මණ්ඩලයේ ඇති ග්‍රාහක (Asteroids) කොටස් වායුගෝලය හරහා පෙරේවියට ඇදි එන විට, වායු අංශුවල ගැටීම හේතුවෙන් ඒවා ගිනි ගනී. ඒ නිසා පෙරේවි ජීවීන්ට එමගින් බලපෑමක් ඇති නොවේ.

“අනුජානාම් හික්බවෙ වචච කුටිත්ති” (වත්තකණ්ඩය) යනුවෙන් බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ, මිනිසුන්ට සෞඛ්‍ය සම්පන්ත ජීවිතයක් ගත කිරීම සඳහා පිරිසිදු වායුව උපකාරී වන බව යි.

### ක්‍රියාකාරකම 2

- වායුගෝලයේ ඇති ප්‍රයෝගන පහක් ලියා දක්වන්න.

## ඡලගෝලය (Hydrosphere)

ඡ්‍රවයේ ආරම්භය ඡලය ලෙස සැලකේ. ඡලය සත්, දුව හා වායු වශයෙන් ස්වරූප තුනකට පත් වේ. මේවා වත්තිය ව ඩුවමාරු වන අතර, එයට ඡල වකුය (Water cycle) යැයි කියනු ලැබේ. මෙසේ පාලීවිය මත සාගර, මුහුදු, ගංගා, විල් ආදි ලෙස ව්‍යාප්ත වී ඇති සමස්ත ඡල ප්‍රමාණය මෙන් ම වාෂ්ප ලෙස වායුගෝලයේ ඇති ඡලයත් ඡලගෝලයට අයත් ය.

ඡ්‍රවයට සාපුරු ව ම ඡලය බලපානුයේ ගාක හා සත්ව සිරුරුවලින් 80% පමණ ඡලය ඇතුළත් වන නිසා ය. ඡලය ගාක පෝෂක කොටස්, සංසරණයට අවශ්‍ය පසුබීම සපයයි. ගාක හා සතුන් අවශ්‍යාත්‍යාය කර ගන්නා තාපය යළි මුද හැරීමේ දී ඡලවාෂ්ප පරිසරයට මුද හැරේයි. භු දරුණුය වෙනස් කරන කාරකයකු වන්නේ ද ඡලය යි. පාෂාණ ජීරණයට ද ඡලය උපකාරී වීම, එහි වතු බලපෑමක් ලෙස හැඳින්විය හැකිය. ගාකවලට අවශ්‍ය පෝෂා කොටස් ලැබෙන්නේ පාෂාණ ජීරණය වීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. ගහස්ථ කටයුතු, කෘෂි කාර්මික, තේවර, බලශක්ති, පරිවහන හා විනෝද කටයුතුවල දී මිනිසාට ඡලය විශේෂ සේවයක් සලසයි. (3.4 රුපය බලන්න) බුදුන් වහන්සේ ඡලයේ ඇති වට්නාකම උපමා කර ඇත්තේ මවකට ය. (ස.නි. දේවතා සංයුත්තය).



3.4 රුපය : ඡලයෙන් ඇති ප්‍රයෝගන

පාලීවි ග්‍රහයාගේ භුමණය, පරිහුමණය මෙන් ම එහි අඩංගු වායුව, ජලය, පස වැනි සංරචක ද ජීවයේ පැවැත්ම උදෙසා අවශ්‍ය වේ.

### ක්‍රියාකාරකම 3

01. 3.4 රුපය පදනම් කරගෙන ජලගෝලය මිනිස් වාසයට සුදුසු වන්නේ කෙසේ දැයි පෙන්වා දෙන්න.
02. ජලය තිය වූ විට මිනිසා ඇතුළු ජීවීන් මූහුණ දෙන ගැටලු වගු ගත කරන්න.


### පැවරුම 2

01. පාලීවියේ ජලය පවතින ආකාරය කෙටියෙන් විස්තර කරන්න.

## 3.2 පාලීවියේ ප්‍රධාන හොතික ලක්ෂණ

ස්වාභාවික බලවේග මුළු වීමෙන් පාලීවිය මත නිරමාණය වන සියලුම ලක්ෂණ හොතික ලක්ෂණ (Physical characteristics) ලෙස හඳුන්වයි. එවැනි හොතික ලක්ෂණ භු දරුණුනය හා පරිසර පද්ධතින් (Ecosystems) ලෙස හඳුන්වයි. භු දරුණුනයට අයත් වන විශාල පරිමාණයේ, මධ්‍ය පරිමාණයේ හා කුඩා පරිමාණයේ භු ලක්ෂණ රාගියකි.

මහාද්වීප හා සාගර, පාලීවි පෘෂ්ඨයේ දක්නට ලැබෙන මහා පරිමාණ හොතික ලක්ෂණය වන අතර විශාලත්වයෙන් ද වැඩි ය. කදුවැටී, සානු හා තැනිතලා මධ්‍යම පරිමාණයේ ඒවා ය. නිමින හා තෙරු, බැවුම් වර්ග, තුළු, කලපු, ගේෂ කදු, අර්ධද්වීප හා දුපත් ආදිය ද කුඩා පරිමාණයේ ලක්ෂණයන් ය. පහත රුපසටහන බලන්න.



## මහාද්වීප (Continents)

මහාද්වීප යන පදය “විශාල දුෂ්පත” යන අරුත ඇති ව මහා + ද්වීප යන දෙපදය සන්ධි වීමෙන් සකස් වුවකි. මෙවැනි විශාල හුම් ස්කන්ධ හතක් පාලිවිය මත දක්නට ඇත. බොඳේ සාහිත්‍යයෙහි මෙම හුම් ස්කන්ධ නම් කර ඇත්තේ පූරුව විදේශය, අපරගෝශ්‍යානය, ජම්බුද්ධීපය හා උතුරුකුරු දිවයින වශයෙන් කොටස් හතරකි.

“සාගර ජල තලයෙන් ඉහළට නැගී ඇති විශාල හු ස්කන්ධ  
මහාද්වීප නම වේ”

පාලිවියට හිමි හුම් ප්‍රමාණයෙන් 29% ගොඩැලීම් ය. මහාද්වීප හා දුෂ්පත් එයට අයත් ය. මහාද්වීපවල විශාලත්වය 3.2 වගෙවන් දැක්වේ. 3.3 සිතියම්න් මහාද්වීපවල ව්‍යාප්තිය දැක්වේ.


### 3.2 වගුව - මහාද්වීපවල විශාලත්වය

මහාද්වීපය	විශාලත්වය වර්ග කි.මී.	මුළු ගොඩැලීම් ප්‍රමාණයෙන් අයත් ප්‍රතිශතය (%)
ආසියා මහාද්වීපය	- 43 820 000	29.5
අප්‍රිකා මහාද්වීපය	- 30 370 000	20.4
උතුරු ඇමරිකා මහාද්වීපය	- 24 490 000	16.4
දකුණු ඇමරිකා මහාද්වීපය	- 17 784 000	12.0
ඇන්ටාක්ටික් මහාද්වීපය	- 13 420 000	9.2
පුරෝෂා මහාද්වීපය	- 10 180 000	6.7
මිස්ට්‍රේලියා මහාද්වීපය	- 9 085 000	5.8

3.1 සිතියම - මහාද්වීප සහ දුපත් ව්‍යුහජිය



මහාද්වීප අවසන් වන සීමාව වෙරළ ඉමධි. (Coast line) වෙරලේ සිට ඉදිරියට පැතිරෙන තොගුමුරු සාගරික කලාපය මහාද්වීපික තටාකය (Continental shelf) ලෙස හැඳින්වේ. මහාද්වීපික තටාකය අවසන් වන්නේ සාගරික බැවුමෙනි. ඊට පසුව ආගාධ තැන්න (Abyssal plain) හෙවත් සාගර පත්ල ඇරෙමි. 3.5 රුපය බලන්න.



3.5 රුපය - මහාද්වීපික තටකය, බැවුම, හා ආගාධ තැන්න

මහාද්වීපික තටකය	පිහිටි දුපත
ආසියා මහාද්වීපික තටකය	ශ්‍රී ලංකාව, ජාවා, සුමානා, බෝර්නියේ, අන්දමන් දුපත්
අප්‍රිකා මහාද්වීපික තටකය	මැබිගස්කරය, කැනරි දුපත්
චිස්ටෙලියා මහාද්වීපික තටකය	පැපුවා නිවිගිනියාව, තස්මේනියාව
යුරෝපා මහාද්වීපික තටකය	එක්සත් රාජධානිය, සිසිලිය, සාර්ඩිනියා

#### ත්‍රියාකාරකම 4

- ලොව විශාලතම හා කුඩා ම මහාද්වීප නම් කරන්න.
- මිනිස් වාසයෙන් තොර, තීම තටුවවලින් පිරි ඇති මහාද්වීපය කුමක් ද?
- මහාද්වීපික තටකය හා සාගරික බැවුම දැක්වෙන රුප සටහනක් ඇද නම් කරන්න.

## පැවරුම 3

01. සිතියම් පොතක් හා විතයෙන් ලොව ප්‍රධාන මහාද්වීප ලේඛන ආකෘති සිතියමක ජේයා කර ලකුණු කරන්න.

## සාගර (Oceans)

“පාලීවි ගෝලයේ කරදියෙන් පිරි ගිය විශාල අවපාත සාගර හෙවත් ජල නිධි ලෙස හැඳින්විය හැකි ය.” මේ ප්‍රමාණය වර්ග කිලෝ මිටර් මිලියන 358ක් හෙවත් පාලීවි පාෂ්චායෙන් 70.9 කි (71%). එවැනි සාගර පහක් පවතින අතර, ඒවා ප්‍රධේර අනුව නම් කර ඇත. 3.2 සිතියම හා 3.3 වගුවෙහි සාගරවල ව්‍යාප්තිය ද දැක්වේ.

3.3 වගුව - සාගර හා සාගරවල විශාලත්වය


සාගරය	විශාලත්වය - වර්ග කි.මි
පැසිලික් සාගරය	155 557 000
අත්ලාන්තික් සාගරය	76 762 000
ඉන්දියන් සාගරය	68 556 000
දක්ෂීණ සාගරය	20 337 000
ආක්ටික් සාගරය	14 056 000

### 3.2 සිතියම - සාගර සහ මුහුද



බෙංද්ධ දරුණනයට අනුව, මූල් සාගර තලයේ ප්‍රමාණය යොදුන් හාරලක්ෂ අසු දහසක් (4,80,000) විය. සාගර ජලයේ 'රසය' හා 'වර්ණය' පදනම් කරගෙන 'සං්ත මහා සාගර' ලෙස වර්ග කර තිබේ. මහ සාගරය උපමා කර ගනීමින් බුදුරුදුන් දහම් දෙසා ඇත. උපෝසථ්‍ය සූත්‍රය මෙයට නොද ම තිද්සුනකි.

සාගර පත්ල තැන්නක් ම නොවේ. එහි ගැහුරු ආගාධ (Trenches) පිහිටයි. "පාතාලස්ස පරියන්තෝ තත්ත්ත්ව පතිචිත්‍යාති පාතාලයේ" (සං.අ.3.34) යනුවෙන් මහා සාගරයේ 'පාතාල' නම වූ ස්ථානයක් ඇති බවට ද කථාවක් ඇත. පැසිගිරික් සාගරයේ ආගාධ බහුල ව පවතී. මරියානා ආගාධය ගැහුරු ම ආගාධය වන අතර, එය මේටර 11035ක් පමණ ගැහුරු වේ. මින්ඩ්‍යාවේ ආගාධය මේටර 10497ක ගැහුරුකින් යුත්ත වේ. 3.6 රුපය මගින් සාගර පත්ලේ තු විෂමතා ලක්ෂණ දක්වේ.



3.6 රුපය - සාගර පත්ලේ විෂමතා ([www.studyblue.com](http://www.studyblue.com))

### ක්‍රියාකාරකම 5


01. විශාලත්වය අනුව පළමු හා දෙවන තැන හිමි වන සාගර මොනවා ද?
02. ලෝක සාගර ජල තලයේ විශාලත්වය කොපමණ ද?
03. ලෝකයේ දක්නට ලැබෙන සාගර, ආගාධ හා ඊට අයත් වන සාගරය පිළිබඳ වගුවක් සකස් කරන්න.
04. සාගර පත්ලේ දක්නට ලැබෙන තු ලක්ෂණ තුනක් නමිකරන්න.

## පැවරුම

01. ලෝක ආකෘති සිතියමක ප්‍රධාන සාගර පහ සහ සාගර පත්ල තුළ දක්නට ඇති හු රුප පහක් ලකුණු කොට නමිකරන්න.

### අර්ධද්වීප (Peninsular)

පැති තුනකින් සාගර ජලයෙන් වට වී ඇති හු ස්කන්ධය අර්ධද්වීපයකි. ලෝකයේ සැම ප්‍රදේශයක ම මෙම හු ලක්ෂණය පවතී. (3.3 සිතියම බලන්න). ලෝකයේ විශාලතම අර්ධද්වීපය වන්නේ අරාබියානු අර්ධද්වීපය සි. ඉන්දියානු අර්ධද්වීපය ආසියා මහාද්වීපයට අයත් ප්‍රධාන අර්ධද්වීපයක් වන අතර යාපනය ශ්‍රී ලංකාවේ ඇති ප්‍රධාන අර්ධද්වීපයකි.



3.3 සිතියම - ලෝකයේ ප්‍රධාන අර්ධද්වීපික ප්‍රදේශ

### දුෂ්පත් (Islands)

මහාද්වීපයකට වඩා ප්‍රමාණයෙන් කුඩා, සමුද්‍ර ජලයෙන් වට වී ඇති විවිධ හැඩයෙන් යුත්ත හුම් ස්කන්ධ දුෂ්පත් ලෙස හැඳින්වේ. මෙවැනි දුෂ්පත් මහාද්වීපික තටකවල බහුල ව පිහිටා ඇත. 3.1 සිතියමෙන් දුෂ්පත්වල ව්‍යාප්තිය දක්වේයි.

සාගරය මැද පිහිටි සාගරික වැට් ආණුත් ව ද දූපත් පිහිටයි. යමහල් ක්‍රියාවලිය කුළුන් ඇති කරන විදුරණයේ ප්‍රතිඵලයක් ලෙසත් දූපත් රසක් බිජි වී තිබේ.

අදා:- ඇසෝරස්, ගාන්ත හෙලේනා, හවායි.

ලෝකයේ දක්නට ලැබෙන ප්‍රධාන දූපත් හා ඒවායේ විශාලත්වය 3.4 වගුවේ දැක්වේ.

#### 3.4 වගුව - දූපත්වල විශාලත්වය

දූපත	පිහිටි සාගරය	විශාලත්වය - ව.කී.මී. (km <sup>2</sup> )
ග්‍රීන්ලන්තය	උතුරු අත්ලාන්තික්	2 175 600
නිවිගිනියාව	නිරිතදිග පැසිගික්	492 500
බෝර්තියෝ	නිරිතදිග පැසිගික්	725 500
මැඩගස්කරය	ඉන්දියන්	587 000
බැගින්	කැනෙන්ඩියානු ආක්ටික්	507 500

#### ක්‍රියාකාරකම 6

- අර්ධද්වීපයක් සහ දූපතක් අතර පවතින වෙනස පැහැදිලි කරන්න.
- ලෝක ආකෘති සිතියමක අර්ධද්වීප හා දූපත් දහය බැගින් ලකුණු කොට නම්කරන්න.
- ‘දූපතක්’ලෙස කිසියම් රටක් පිහිටයි නම් එවැනි රටකට ඇති වාසි හා ආචාර විස්තර කරන්න.

#### පැවරුම 5

- ශ්‍රී ලංකාව ද දූපතකි. මෙම දූපත වටා පිහිටි දූපත් පහක් ආකෘති සිතියමක ලකුණු කොට නම්කරන්න.

## කුදාවැටි (Mountain ranges)

එක් පේෂීයකට හෝ සමුහ වශයෙන් මුදුන් කිහිපයක් සහිත, විවිධ උස් මට්ටම් හා බැවුම්වලින් සමන්විත හු ලක්ෂණය “කුදාවැටි” ලෙස හැඳින්වේ. මේවා නිර්මාණය වන ආකාරය අනුව නැමි කදු, කුටිටි කදු හා ගේෂ කදු ලෙස වර්ග කරයි.


- |                |   |
|----------------|---|
| උදා:- නැමි කදු | - හිමාලය, ඇල්පේස්, රෝකි, අන්දීස්                                    |
| කුටිටි කදු     | - ප්‍රංශයේ ටොස්පන් ජර්මනියේ බිලැක් ගොරස්ට්                          |
| ගේෂ කදු        | - ඇමරිකා එක්සත් ජනපදයේ “මොනාචිනොක්ස්” ශ්‍රී ලංකාවේ රිටිගල, සිගිරිය. |

3.4 සිතියමෙහි ලොව ප්‍රධාන කුදාවැටි කිහිපයක් දක්වේ. කුදාවැටි කිහිපයක් විශාල ප්‍රදේශයක ව්‍යාප්ත වූ විට, එය කදු පද්ධතියකි. ලෝකයේ උසින් අධික ම කදු මුදුන් රාශියක් පිහිටා ඇත්තේ “හිමාලය කුදාවැටිය” ආශ්‍රිත ව ය.

උදා:- එවරස්ට් (උස මේටර් 8848), කේටු (උස මේටර් 8611), කන්වෙන්ත්‍රුංග (උස මේටර් 8586), ලොටිස් (උස මේටර් 8516)



3.7 රුපය - හිමාලය කදු පද්ධතිය



3.8 රුපය - රෝකි කදාවැටිය

## සානු (Plateau)

සානුවක් යනු කදුකර භුම් ප්‍රදේශයක පිහිටා ඇති උස් සම භුමියකි. මෙම ප්‍රදේශය බොහෝවිට දළ බැවුම්වලින් මායිම් වේ. සමහර සානු, කදු පන්ති අතර පිහිටි “සම්බිම්” ලෙස ද හඳුන්වයි. හිමාලය වැටිය සහ කුතුළුන්පාන් වැටිය අතර පිහිටි

“විබෙට් සානුව” නිදසුනකි. ලොව සමහර සානු බනිජ සම්පත්වලින් පොහොසත් ය. අප්පිකානු සානුව රන්, දියමන්තිවලින් බහුල ය. ලොව ඇති ප්‍රධාන සානු කිහිපයක් 3.4 සිතියමෙහි දැක්වේ.

ශ්‍රී ලංකාවේ මධ්‍යම කළුකරය ආග්‍රිත ව සානු රාශීයක් පිහිටා ඇත. වැළැම්බ සානුව, හැටන් සානුව, මහනුවර සානුව එවාට නිදසුන් ය.



3.9 රුපය - විබෙට් සානුව

## තැනිතලා (Plains)


සමාන උත්තතාංශයකින් යුතු විශාල ප්‍රදේශයක පැතිරි ඇති බිම් තැනිතලා ලෙස හඳුන්වයි. සමහර තැනිතලා රූප ස්වභාවයක් ගනී. ඒවා රූප තැන්ත ලෙස හඳුන්වයි. ලොව දක්නට ලැබෙන ප්‍රධාන තැනිතලා ලෙස,

- උතුරු ඇමරිකානු මහා තැනිතලාව
- දකුණු යුරෝපා තැනිතලාව
- ඉන්දියාවේ හින්දුස්ථාන් තැනිතලාව
- ඕස්ට්‍රේලියාවේ නල්ලබාර් තැනිතලාව දක්විය හැකි ය.

නිමින ආග්‍රිත පිහිටි තැනිතලා බිම් රටක වඩාත් හොඳ ම භුමිය වන අතර, එම බිමෙහි මානව කටයුතු ප්‍රාථමික ලෙස ව්‍යාප්ත වී ඇත. ඉන්දු-ගංගා තැන්ත, මිසිසිපි තැන්ත නිදසුන් ය. ලොව ඉතා ම සාරවත් තණ බිම් ද තැනිතලාවල පිහිටා ඇත. ස්ටේට්ස්, පැමිපාස් උදහරණ වේ. 3.4 සිතියම බලන්න.

ශ්‍රී ලංකාවේ වෙරළාසන්න ප්‍රදේශවල ද මෙවැනි තැනිතලා දක්නට ලැබේ. උදහරණ ලෙස යාපනය, වචනියාව, මධ්‍යමානුෂීය ප්‍රත්තලම හා හම්බන්තොට දිස්ත්‍රික්කවල මෙවැනි තැනිතලා ප්‍රදේශ බහුල ව දක්නට ලැබේ.

**3.4 සිතියම - ලේකමෝ කදුවටි, සානු, කැනීනලා කිහිපයක්**





3.10 රුපය - උතුරු ඇමරිකානු මහා තැන්න.11 රුපය - ඕස්ට්‍රොලියාවේ නල්ලබාර් තැන්න

තැනිතලා ජ්වායේ නිර්මාණය හෝ උපත අනුව විවිධ නමවලින් හඳුන්වයි.

තැනිතලාව නිර්මාණය වීමට දෙක වන සාධකය	තැනිතලාවේ නම
ග්ලැසියර සාගර තරංග සුළං ගංගා	වෙහි තැන්න, ජ්ලාවිත තැන්න වෙරළබඩ තැන්න පැමිපාස් තැන්න පිටාර තැන්න, දියල් තැන්න

## නිමන (Valleys)

දෙපස මායිම් කළුවැටිවලින් සකස් වූ තැනි භුමි නිමන ලෙස හැඳින්වේ. මෙවා පහත් භුමියකට, මුහුදකට, විලකට හෝ ජලායකට යොමු වී ඇති අතර දිගැටි හැඩයෙන් යුත්ත ය. සමහර නිමන හරස් කැපුම ඉංග්‍රීසි V අක්ෂරය මෙන් පටු වූ හැඩයක් ගත හැකි ය. එසේ නැතිනම් U අක්ෂරය මෙන් පුළුල් හැඩයක් ද ගත හැකි ය. දිය පහරවල් හෝ ගංගා, ඇල දෙළ ආදිය නිමන නිර්මාණයට දෙක වේ. ග්ලැසියර ක්‍රියාවලිය ද නිමන සැදීමට හේතුවෙන් තාවකාලික ගංගා ඇති වී සකස් වන නිමන ද පවතී.



3.12 රුපය - රතු නිමනය



3.13 රුපය -  
කොළඹරාභෝ නිමනය

### ක්‍රියාකාරකම 7

01. ලොව දක්නට ලැබෙන ප්‍රධාන කදුවැටී දහයක් ද, ප්‍රධාන සානු හා තැනිතලා පහ බැඟින් ද ලෝක ආකෘති සිතියමක ලකුණු කොට තමිකරන්න.
02. අතිතයේ සිට ම තැනිතලා භුම් මිනිසාට ප්‍රයෝගනවත් වූ ආකාරය කෙටියෙන් දක්වන්න.
03. ලොව උසින් අධික ම කදු මුදුන හා සානුව තමිකරන්න.

### පැවරුම 6

01. සිතියම පොතක් ආධාර කර ගනිමින්, එක් එක් මහාද්වීපවල පිහිටි කදුවැටී, සානු, තැනි හා නිමන තුන බැඟින් ගෙන, පහත වගුව සම්පූර්ණ කරන්න.

මහාද්වීපය	කදුවැටී	සානු	තැනි	නිමන
ආසියාව				
අප්‍රිකාව				
එ. ඇමරිකාව				
ද. ඇමරිකාව				
යුරෝපය				
චිස්ටේලියාව				

## මුහුද (seas)

විශාලත්වයෙන් සාගරවලට වඩා කුඩා වූ කරදීය ජලය පිරි පවතින ජල ප්‍රදේශයක් මුහුදක් වේ. අනැමි මුහුද සම්පූර්ණයෙන් ගොඩැලිමින් වට වී පවතින අතර අනැමි මුහුද අරධවගයෙන් ගොඩැලිමින් වට වී සාගරය හා සම්බන්ධව එහි කොටසක් ලෙස පවතී.

<ul style="list-style-type: none"> <li>සාගරයට සම්බන්ධ මුහුද</li> <li>අරධ ලෙස ගොඩැලිමින් වට වූ මුහුද</li> <li>සම්පූර්ණයෙන් ම ගොඩැලිමින් වට වූ මුහුද</li> </ul>	<p>වින මුහුද, අරාබි මුහුද, කැරිබියන් මුහුද, උතුරු මුහුද</p> <p>රතු මුහුද, කඹ මුහුද, මධ්‍යධරණී මුහුද, බෝල්ටීක් මුහුද</p> <p>කැස්පියන් මුහුද, එරල් මුහුද, මල මුහුද</p>
---	--

3.2 සිතියමෙන් මුහුදවල ව්‍යාප්තිය දක්වෙන අතර 3.5 වගුව මගින් මුහුද කිහිපයක විශාලත්වය හා ගැටුර පෙන්වයි.

### 3.5 මුහුදවල විශාලත්වය

මුහුද	විශාලත්වය km <sup>2</sup>	ගැටුර m
මධ්‍යධරණී	2965800	1429
කැරිබියන්	2718200	2647
දකුණු වින	2319000	1652
බේරිං	2291900	1547
මක්හොටිස්ක්	1589700	838

(මූලාශ්‍රය: [www.infoplease.com](http://www.infoplease.com))

## ගංගා (Rivers)

වර්ෂාව මගින් හෝ ග්ලැසියර දියවීමෙන් හෝ අඛණ්ඩ ව නිමිනයක් ඔස්සේ වසර පුරා ගලා බසින විශාල ජල ධාරාවක් ගංගාවක් හෙවත් තඳියක් ලෙස හැඳින්විය

හැකි ය. එය මුහුදකින් හෝ විලකින් අවසන් වේ. උස් භූමියක සිට පවතින බැඩුම ඔස්සේ ජලය ඇදී යයි. “ඉමා මහා නදී පක්ෂ” යනුවෙන් ගංගා පහක් පාලි නිස්සේවී (පාතාල වගෙනා) සඳහන් වේ.

3.5 සිතියමෙහි ප්‍රධාන ගංගා කිහිපයක් දක්වේ. ජල ප්‍රමාණය, දිග අනුව විශේෂ වූ ගංගා ද ඇත.

- උදා:- පළලින් වැඩි ම ගංගාව - ඇමර්සන් ගග
- දිග ම ගංගාව (6695km) - නයිල් ගග



3.14 රුපය - ඇමර්සන් ගග



3.15 රුපය - නයිල් ගග

ගංගාවක් විවිධ සාධක මුල් කරගෙන උපත ලබයි. එම සාධක ලෙස උල්පතක්, විලක්, ග්ලැසිරයක් ලෙස පෙන්වා දිය හැකි ය.

උදා:-

- |           |   |                                     |
|-----------|---|-------------------------------------|
| වර්ෂා ජලය | - | මහවැලි, කඩ්, කැලණි, වලවේ            |
| උල්පතකින් | - | තේමිස නදිය                          |
| විලකින්   | - | ඛාන්ත ලෝරන්ස්, නයිල් ගග             |
| ග්ලැසිර   | - | රයින්, බැනියුබි, ඉන්දු, ගංගා නම් ගග |

## 

ගොඩැලීමෙහි පවතින හැඩයෙන්, ප්‍රමාණයෙන්, උපතින් එකිනෙකට වෙනස් වූ ජලයෙන් පිරි විශාල අවපාත විල් යනුවෙන් හඳුන්වයි. කුඩා විල්, පොකුණකට සමාන වූවත් විශාල විල් පුළුල් පුද්ගලයක පැතිරේ. බොහෝ විල් ගලා යන දිය පහරවලින් පෝෂණය වේ. ජ්නීවා විල, පංචමහා විල් මෙයට උදාහරණ වේ.



3.16 රුපය - විටිකාකා විල



3.17 රුපය - කේට විල

සැම මහාද්වීපයක ම විල් බහුල වන අතර විලක් නිර්මාණය වන්නේ විවිධ සාධක මුල් කරගෙන ය. එනම්,

- |          |   |
|----------|---|
| අවපාත    | ↔ විටිකාකා විල (ලොව උසින් ම පිහිටි විල) |
| සුවිහේද  | ↔ ටැංගනිකා විල (ලොව ගැහුරු ම විල)       |
| ග්ලැසියර | ↔ වින්ච්මියර විල                        |
| යමහල්    | ↔ කේට විල                               |

3.5 සිතියම බලන්න. ලෝකයේ විශාලතම මිරිදිය විල සුපිරියර විල ( $82100\text{km}^2$ ) විල වන අතර ගැහුරුම විල බයිකල් විල සි ( $1637\text{km}^2$ ). ගින්ලන්තය විල් බහුල ම රට වන අතර විල් දහසේ රට ලෙස ද එය හඳුන්වයි.

#### ත්‍රියාකාරකම 8

01. මුහුදක් යන්න හඳුන්වා දෙන්න.
02. මානව කටයුතු සඳහා ගංගා සහ විල් භාවිත කරන ආකාරය පැහැදිලි කරන්න.
03. ලෝකයේ විශාල ම මිරිදිය විල තමිකරන්න.

#### පැවරුම 7

01. ලෝක ආකෘති සිතියමක ප්‍රධාන මුහුදු, ගංගා හා විල් පහ බැහින් ලක්ෂූ කරන්න.

### ස්වාභාවික පරිසරය

පාරීවි පෘෂ්ඨයේ දක්නට ලැබෙන ස්වාභාවික පරිසරය ප්‍රධාන කොටස දෙකකට බෙද දැක්වීය හැකි ය. එවා නම්, හෙතික හු දරුණනය හා පරිසර පද්ධතිය නම් වේ. එයින් පරිසර පද්ධතිය හඳුනාගැනීමේ දී ස්වාභාවික වෘක්ෂලතා පදනම් කර ගැනීම හුගේල විද්‍යා විෂයයේ දකිය හැකි ප්‍රධාන ලක්ෂණයකි.



3.5 - සිතියම - ලෙසකුදේ තුඩාන ගංගා සහ විල්

විවිධ උන්නතාංශයන්ගෙන් සපිරි තග්න හැතලය ආවරණය කරන වැස්ම “ස්වාභාවික වෘක්ෂලතා” (Natural Vegetation) ලෙස හැඳින්වීය හැකි ය. ස්වාභාවික වෘක්ෂලතා යනු මානව බලපෑමකින් තොර ව ස්වාභාවික පරිසරයට අනුකූල ව ඉඩි හට ගන්නා වෘක්ෂලතාවන් ය. දේශගුණය හා පස යන සාධක අනුව වෘක්ෂලතා පුදේශයෙන් පුදේශයට, රටින් රටට වෙනස් වේ.

“ වනාන්තර වනාහි අසීමිත කාරුණිකත්වයෙන් හා ත්‍යාග්‍යීලි ගුණයෙන් යුක්ත වූ ද, තමාගේ පැවැත්ම සඳහා අන්‍යයන්ගෙන් කිසිත් ලබා නොගන්නා වූ ද එසේ ම තමා විනාශ කරන දුව හෙළන්නාට පවා සිසිල් සෙවණ සලසන්නා වූ ද අමුතු ම ජ්‍යෙෂ්ඨ වනැ සි ” බුදුන් වහන්සේ දේශනා කළ සේක (සංයුත්ත නිකාය දේවතා සංයුත්ත වනරෝපණ සුතුය).

පාරිසරික වැදගත්කමින් යුතු මෙම ස්වාභාවික වෘක්ෂලතා ප්‍රධාන වර්ග තුනකට වෙන් කරයි. එනම්,

- වනාන්තර
- තෘණ බිමි
- කටු පදුරු වශයෙනි

අධික වර්ෂාපතනය, ප්‍රමාණවත් සුරුයාලෝකය ලැබෙන පුදේශවල වනාන්තර (Forest) වර්ධනය වෙයි. අඩු වර්ෂාපතනය, දිගු නියගය හෝ ගිත දේශගුණයක් පවතින පුදේශයන්හි දක්නට ලැබෙන්නේ බොහෝවිට තෘණ බිමි (Grassland) පමණි. වර්ෂාපතනය ඉතා ම අඩු, උෂ්ණත්වය ඉතා අධික භූමිවල කටු පදුරු (Shrubs) වෘක්ෂලතා පවතී. මෙම වෘක්ෂලතා අතරින් වනාන්තර වර්ගවල පවතින විශේෂත්වය පමණක් මෙහි දී විමසා බලමු.

වනාන්තර, කුඩා ජලජ පැලැටී, තෘණ, වැල් හා කටු පදුරුවල සිට ඉතා සන ව වැඩුණු රුස්ස ගසින් ද යුක්ත වේ. වනාන්තර පාරිසරික වශයෙන් මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් සම්පතකි. ප්‍රධාන දේශගුණික කලාප අනුව වෘක්ෂලතා ව්‍යාප්ත වී ඇති ආකාරය 3.6 වගාවේ දක්වේ.

3.6 වගුව : ප්‍රධාන දේශගුණීක කලාප අනුව වෘක්ෂලතා ව්‍යාප්ත වී ඇති ආකාරය

දේශගුණීක කලාපය	වෘක්ෂලතා
නිවර්තන දේශගුණය	නිවර්තන වර්ෂා වනාන්තර
සෞම්‍ය දේශගුණය	සෞම්‍ය කලාපීය වනාන්තර
සිත දේශගුණය	කේතුදර වනාන්තර

### නිවර්තන වර්ෂා වනාන්තර (Tropical Rain Forest)

නිවර්තන වර්ෂා වනාන්තර කරකටක නිවර්තනය හා මකර නිවර්තනය අතර කලාපයේ පැතිරි ඇත. ඒවා කොංගෝ, ඇමරිසන්, ඉන්දුනීසියාව, මලයාසියාව, ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රෙලියාවේ උතුරු කොටස් වැනි ප්‍රදේශවල බහුල ව පවතී.

මේ ප්‍රදේශවල සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 1500-3000 අතර අගයක් ගනී. එසේම වාර්ෂික උෂ්ණත්වය  $27^{\circ}\text{C}$  කි. පස ද බනිජවලින් පොහොසත් ය. මෙහි ප්‍රතිඵලය වෘක්ෂලතාවන් හොඳින් වර්ධනය වීම සි. මේ වනාන්තරවල වෘක්ෂලතාවන්ගේ පත්‍ර පළල් ය; තද කොළ පැහැයක් ගනී. වියන් (Canopy) ස්තරයකින් ද සහ යටිරෝපණයකින් ද (Under Growth) වැසි තිබීම හේතුවෙන් වනාන්තරය ඇතුළත අඹුරු ස්වභාවයක් උසුලයි. (3.18 රුපය) ශ්‍රී ලංකාවේ ද මෙවැනි වර්ෂා වනාන්තර පවතින අතර, කළුවර, නැදුන්, හොර, කින වැනි වෘක්ෂ මෙන් ම වේවැළ්, ප්‍රුස්වැළ්, තිත්තවැළ්, වෙනිවැළ් ආදී ලතාවන්ගෙන් ද ඒවා පිරි ඇත.



3.18 රුපය - නිවර්තන වර්ෂා වනාන්තර

### පතනයීලි වනාන්තර (Deciduous forests)

පතනයීලි වනාන්තර සෞම්‍ය කලාපීය ප්‍රදේශයන්හි ව්‍යාප්තව පවතී. ඒ අනුව ර්සාන දිග ඇමරිකාව, වයඹදිග යුරෝපය හා නැගෙනහිර ආසියාවේ, නවසිලන්තයේ සමහර ප්‍රදේශවල මේවා දූකිය හැකි ය. මේ ප්‍රදේශන්හි පවතින සිත හා ශ්‍රීම්ම සාතුන්ට අනුව ගාක වර්ගය හා ඒවායේ ප්‍රමාණය වෙනස් වේ. එතරම් උසක් නොපෙන්වන පතනයීලි වනාන්තර ජීවීන්

විශාල ප්‍රමාණයකගේ වාසස්ථානය ද වෙයි. මේවායෙහි ඕක්, බේච්, මේපල්, ඇස්පන්, වොප්ලර් වැනි පුළුල් පත්‍ර සහිත ගාක වර්ග වර්ධනය වේ. (3.19 රුපය)

## කේතුදර වනාන්තර (Coniferous Forests)

කේතුදර වනාන්තර හෙවත් වයිගා වනාන්තර, උතුරු ඇමරිකාවේ ද, නොර්වේ හා ස්වීඩනයේ සිට සයිලිරියාව මැංබුරියාව හරහා උතුරු ජපානය තෙක් ද විහිදී යන පළල් තීරුවක පැනිරි ඇත. එනම් ඉහළ අක්ෂාංශවල (ල.අක්ෂාංශ  $45^{\circ}$ - $60^{\circ}$ ) පවතින මේ වෘක්ෂලතා සදහරිත ය; දුඩී සිතලට ඔරෝත්තු දෙන ලෙස හැඩි ගැසී තිබේ. ඉදිකටු වැනි පත්‍ර සහිත ය. එසේම මේ වනාන්තරවල එක් ගාක විශේෂයකට අයන් වර්ග පමණක් බහුල ව වැඩේ. 3.20 රුපය බලන්න. ඒ අනුව සමහර වනාන්තර පයින් ගාකවලට ම සීමා වේ. තවත් වනාන්තර ස්පෑස් ගාකවලින් ද යුත්ත ය. සිඩ්රේ, ලාච්, හෙමිලොක් තවත් වෘක්ෂ කිහිපයකි.

ප්‍රධාන වෘක්ෂලතාවන්ගේ ව්‍යාප්තිය 3.6 ලෝක සිතියමින් දක්වේ. කුමන වෘක්ෂලතාවක වූව ද පවතින අගය සීමා කිරීමට නොහැකි ය. බුදුන් වහන්සේගේ තෙමගුල ඇස්තු වෘක්ෂය මුලයෙහි සිදුවීම පමණක් නොව, වනාන්තරයේ පවතින අගය විවිධ අවස්ථාවල දී මැතැවින් ඉස්මතු කර පෙන්වා දී තිබේ. සූත්‍ර ගණනාවක් දේශනා කිරීමට ද සුදුසු ම ස්ථානය බවට පත් වූයේ ද ස්වාහාවික වෘක්ෂලතාවන්ගෙන් පිරි හිය රමණිය වන පෙදෙස් ය.


ලද : දීමිසක් පැවතුම් සූත්‍රය, මහා සිහනාද සූත්‍රය, අම්බටිය තේවිජ්ජ සූත්‍රය වනාන්තර පුදේශ ආග්‍රිතව වැඩි හිඳිමින් දේශනා කළ ලද සූත්‍ර දේශනාවන් ය.



3.19 රුපය - සෞම්‍ය කළුපිය වනාන්තර



3.20 රුපය - කේතුදර වනාන්තර



3.6 - සිංහල එළඟ ව්‍යාපෘති - ලෝකයේ ප්‍රධාන ව්‍යුහලකාවල ව්‍යාපේ

## ශ්‍රීයාකාරකම 9

01. ලෝකයේ දක්නට ලැබෙන ස්වභාවික වෘක්ෂලතා වර්ග නම් කරන්න.
02. වෘක්ෂලතාවේ ස්වභාවය වෙනස් වීමට බලපාන හොතික හේතු මොනවා ද?
03. වනාන්තරවල වැදගත්කම පැහැදිලි කරන්න.
04. වනාන්තර හා වන ජීවීන්ට මූහුණපැමට සිදු වී ඇති ගැටලු කෙටියෙන් දක්වන්න.

## පැවරුම 8

01. පුදාන වෘක්ෂලතාවල පවතින විශේෂ ලක්ෂණ ඇතුළත් වගුවක් සකස් කරන්න. (නිවර්තන, සෞම්‍ය හා කේතුදර වනාන්තර)
02. ලෝක ආකෘති සිතියමක, ඇමරිසන්, කොංගෝ වනාන්තර ද යුරෝපයේ හා රුසියාවේ පිහිටි සෞම්‍ය හා කේතුදර වනාන්තර ද ලකුණු කොට නම්කරන්න.